

# Idea Cloud 2022

## ව්‍යාපාර අදහස් තරඟාවලිය (පාසල් අංශය)

### හැඳින්වීම

රුහුණ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන Idea Cloud 2022, ව්‍යාපාර අදහස් තරඟාවලිය මෙවර පාසල් අංශය දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇත.

මෙම තරඟාවලියේ අරමුණු සිසුන් තුළ ව්‍යවසායකත්ව ආකල්ප හා නවෝත්පාදන හැකියාවන් කුසලතාවන් සංවර්ධනය කිරීම සඳහා දායකත්වය සැපයීමයි. මෙහිදී සමාජ ආර්ථික ගැටළුවකට විසඳුම් ලබා දෙන නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යෝග්‍ය ව්‍යාපාර අදහස් යෝජනා ඇගයීමට ලක් කෙරේ. අයදුම් කරනු ලබන ව්‍යාපාර අදහස් විශ්ව විශ්වවිද්‍යාල ඇගයීම් මණ්ඩලයක් විසින් අදියර දෙකක් යටතේ ඇගයීමට ලක් කරයි. මේ අතර සහභාගිත්වය සහ ජයග්‍රහණය සඳහා වටිනා සහතිකපත් හා ත්‍යාග පිරිනැමීමටද කටයුතු සම්පාදනය කර ඇත.

### තරඟය පිළිබඳ පොදු නීති රීති

#### 01. කණ්ඩායම් සංයුතිය

කණ්ඩායමේ උපරිම සාමාජිකයන් සංඛ්‍යාව 05 කි. කණ්ඩායමට වාණිජ අංශයේ සිසුන් අවම වශයෙන් දෙදෙනෙකුත් ඇතුළත් විය යුතුය.

#### 02. තරඟය සඳහා ව්‍යාපාර අදහස් යෝජනාව සැකසීම

අදාළ පාසලේ වාණිජ අංශයේ ගුරු භවතකුගේ අධීක්ෂණය යටතේ සිදු කළ හැකිය.

#### 03. තරඟය පැවැත්වීම

- 3.1 පළමු අදියරේ දී ව්‍යාපාර අදහස් යෝජනාව සමඟ අයදුම් පත්‍රයක් යොමු කළ යුතුය.
- 3.2 විශ්වවිද්‍යාලයේ ඇගයීම් මණ්ඩලයක් මගින් පළමු අදියරේ ඇගයීමෙන් ප්‍රශස්ත යෝජනාවක් තෝරා ගනු ලැබේ.
- 3.3 තෝරාගනු ලබන සිසු කණ්ඩායම් අවසන් තරඟය සඳහා වැඩමුළුවකට සහභාගී කර ගනු ලබයි.

3.4 ව්‍යාපාර ආකෘති, පෝස්ටර් ප්‍රදර්ශනය සහ ඉදිරිපත් කිරීම මගින් අවසන් ඇගයීම් සිදු කරනු ලබයි.

04. තරඟාවලියට අදාළ කාල රාමුව

- අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - ජූනි 15, 2022
- පළමු වටයේ ඇගයීම - ජූනි 30, 2022
- තරඟය සඳහා පෙර සූදානම් වැඩිමුළුව - ජූලි 16, 2022
- අවසන් තරඟය සහ ත්‍යාග සහතික පත් ප්‍රදානය - අගෝස්තු 4, 2022

05. ව්‍යාපාර අදහස් යෝජනාවේ ආකෘතිය

5.1 ගැටළුව හඳුනාගැනීම

ව්‍යාපාර අදහස් මගින් විසඳීමට අපේක්ෂා කරන ගැටළුව නිවැරදිව නිර්වචනය කළ යුතුය

5.2 යෝජිත විසඳුම

මෙය ඔබේ නිෂ්පාදනය හෝ සේවාවයි. වෙළඳපොළෙහි ඔබ හඳුනාගත් ගැටලුව ඔබ විසඳන්නේ කෙසේද? ඔබේ අනාගත ගැනුම්කරුවන් තෘප්තිමත් කරන්නේ කෙසේද යන්න හා විසඳුම් ලබාදීමට සැලසුම් කරන ආකාරය පැහැදිලි කළ යුතුය.

5.3 අගය එකතුකිරීම

ඔබගේ ව්‍යාපාර අදහස සැබෑ අවශ්‍යතාවයක්/උවමනාවක් සපුරාලන්නේ ද?

මෙම අදහස වෙනත් නිෂ්පාදන හෝ සේවාවන්ගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය.

5.4 ශක්‍යතාවය

5.4.1 වෙළෙඳපොළ ස්වභාවය

ඔබ ඉදිරිපත් කරනු ලබන ව්‍යාපාර අදහස සඳහා වන විභව වෙළෙඳපොළවල්, වෙළෙඳපොළ තරගකාරීත්වය, වෙළෙඳපොළ විභව සංවර්ධනය සහ වෙළෙඳපොළ විශ්ලේෂණය මෙහිදී ඉදිරිපත් කළ යුතුය.

5.4.2 තාක්ෂණික ශක්‍යතාවය

යෝජිත ව්‍යාපාර අදහස තාක්ෂණික වශයෙන් යෝග්‍යද යන්න දැක්විය යුතුය. මෙහිදී නිෂ්පාදන/සේවා අවශ්‍යතා සඳහා සහාය දැක්වීමට අභ්‍යන්තර තාක්ෂණික හැකියාව ප්‍රමාණවත් නම් යෝජිත භාණ්ඩය හෝ සේවාව තාක්ෂණික වශයෙන් ශක්‍යයැයි සැලකේ.

- නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණය පවතීද
- නව ව්‍යාපාර අදහස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික විශේෂතාවය ඔබ සතුව තිබේද?

#### 5.4.3 මෙහෙයුම් ශක්‍යතාවය

යෝජිත නිෂ්පාදනය හෝ සේවාව වෙළඳපොළට ක්‍රමවත්ව නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීමට ඇති හැකියාව විස්තර කළ යුතුය.

#### 5.4.4 මූල්‍ය ශක්‍යතාවය

මූල්‍ය ශක්‍යතාවය මගින් අපේක්ෂිත පිරිවැය, ප්‍රක්ෂේපිත අයවැයට අනුකූලව ද යන්න හෝ ව්‍යාපෘතියට ආයෝජනය මත පිළිගත හැකි ප්‍රතිලාභයක් තිබේද යන්න පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ යුතුය

#### 5.4.5 සමාජ හා පාරිසරික ශක්‍යතාවය

ඔබ යෝජනා කරන ව්‍යාපාරය තිරසාර අවශ්‍යතාවයක් ඇති විභව අහිතකර හා සාමාජීය, පාරිසරික බලපෑම් අවම වූ යෝජනාවක් බව පැහැදිලි කළ යුතුය.

### 06. අයදුම්පත් යොමු කිරීම

තරභය සඳහා ඉදිරිපත් වීමට සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය සමඟ ව්‍යාපාර අදහස් යෝජනාව නිර්මාණාත්මකව සකසා විදුහල්පති තුමාගේ නිර්දේශ සහිතව සාමාන්‍ය තැපැල් මගින් හෝ විද්‍යුත් තැපැල් මගින් අප වෙත එවිය යුතුය. (අදාළ අයදුම්පත්‍රය [www.mgt.ruh.ac.lk](http://www.mgt.ruh.ac.lk) යන වෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය.)